



කම්කරු නීතිය

AAT අඩුයර ||
BLA - ව්‍යාපාර නීතිය

ක්‍රිං ජයසේකර

LL.B (UOC), Post graduate diploma in Human rights law (IHR),
Attorney at Law



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

කම්කරුවකු යනු? LABOUR LAW

කම්කරුවකු යනු?

පෙරද්ගලික ආයතනයක සහිපාරසෑක කම්කරුවකුගේ සිට ප්‍රධාන විධායක නිලධාරියෙකු දක්වා ඕනෑම පුද්ගලයෙකු මීට අයත් වේ. කම්කරු නීතියෙන් සාකච්ඡා කෙරෙන්නේ කම්කරුවා සහ සේවායේෂකයා අතර සබඳතාවයේ ස්වභාවයයි. සේවකයින් වර්ග කිහිපයකි.

1. ආයුතිකයා - (Apprentice)
2. පරිවාසිකයා - (Probationer)
3. අනියම් සේවක - (Casual Employee)
4. වාරකාලීන සේවක - (Seasonal Employee)
5. තාවකාලික සේවක - (Temporary Employee)
6. නිත්‍ය සේවක (ස්ථීර සේවක) - (Permanent Employee)

කාර්මික ආරවුල් පනත

කාර්මික ආරවුලක් යනු,

.....

.....

.....

.....

.....

පිළිබඳව සේවකයා හා සේවා යෝජකයා අතර ඇතිවන මත හේදයන් හෝ ආරවුලකි.

උදා: තම වැටුප් වැඩි කරන ලෙස සේවකයින් කියා සිටි. එසේ පඩි වැඩි කළ නොහැකි බව සේවා යෝජක කියා සිටි මෙය කාර්මික ආරවුලකි.

උදා: වංචික කියාවක් කලේ යැයි පදනම මත සේවා යෝජක විසින් A ගේ සේවය අවසන් කරයි. එසේ සේවය අවසන් කිරීම ආසාධාරණ බව A කියා සිටි. මෙය කාර්මික ආරවුලකි.

කාර්මික ආරවුලක් ඇති විටකදී එය පහත සඳහන් කුම මගින් විසඳාගත හැක.

1. සමත්කරණය
2. බේරුම්කරණය
3. කම්කරු විනිශ්චය සහාව
4. කාර්මික අධිකරණය
5. සාමූහික ගිවිසුම්

සමතකරණය

මෙහිදී කමිකරු කොමිසාරිස් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකු මගින් මුතුදිලි පසුබිමක් යටතේ ආරවුලට සම්බන්ධ පාර්ශවයන් සමතයකට පත් කිරීම මෙහිදී සිදුවේ.

පවතින කමිකරු නිතිය කමිකරු අයිතිවාසිකම් හා යුතුකම් ආදිය පැහැදිලි කරදී, ආරවුල සමතයකට පත් කිරීමට පොළඳවාලීම කමිකරු කොමිසාරිස් මෙහිදී සිදුකරයි.

බෙරුමිකරණය

බෙරුමිකරණය යනු 3 වන පාර්ශවයකගේ ක්‍රියාකාරී මැදිහත් වීමෙන් කාර්මික ආරවුල විසඳා ගැනීමයි. බෙරුමිකරුණය ස්වේච්ඡා බෙරුමිකරණය හා අනිවාර්ය බෙරුමිකරණය ලෙස කොටස් 2 කට බෙදා දුක්විය හැක.

ස්වේච්ඡා බෙරුමිකරණය

කාර්මික ආරවුලට සම්බන්ධ සියලුදෙනා, බෙරුමිකරණය මගින් ආරවුල විසඳා ගැනීමට එකා වේනම්, කමිකරු කොමිසාරිස්ට එම ආරවුල බෙරුමිකරුවෙකු වෙත හෝ කමිකරු විනිශ්චය සහාවක් වෙත යොමුකළ හැක. මෙය ස්වේච්ඡා බෙරුමිකරණය ලෙස වේ.

අනිවාර්ය බෙරුමිකරණය

- යම ආරවුලක් සූළු ආරවුලක් ලෙස කමිකැර ඇමති නිගමනය කරයි නම්, එම ආරවුල බෙරුමිකරණයෙන් විසද ගැනීම සඳහා බෙරුමිකරුවෙකු වෙත හෝ කමිකරු විනිශ්චය සහාවක් වෙත යොමු කළ හැක.
- මිනැම ආරවුලක් බෙරුමිකරණය මගින් විසඳා ගැනීම සඳහා කමිකරු ඇමතිට කාර්මික අධිකරණයක් වෙත යොමු කිරීමට මෙම පනත යටතේ බලය ඇත.

කමිකරු ඇමති විසින් ඉහත ආකාරයට ආරවුල් යොමු කිරීමේදී පාර්ශවකරුවන්ගේ කැමැත්ත අකමැත්ත විමසීම අවශ්‍ය නොවේ. මෙනිසා ඉහත කි අවස්ථා 2 අනිවාර්ය බෙරුමිකරණය ලෙස හඳුන්වනු ලබයි.

කමිකරු විනිශ්චය සහාව

කමිකරු විනිශ්චය සහාපති ලෙස හඳුන්වනු ලබන අයෙකු විසින් මුළසුන හොඳවන, අධිකරණයක් නොවුවද අධිකරණයක ස්වරුපයෙන් ක්‍රියා කරන විනිශ්චය අධිකාරියක් මෙලෙස හැදින්වේ. කමිකරු විනිශ්චය සහාපතිට අතිරේක මහේස්ත්‍රාත්වරයෙකුගේ බලතල ඇත.

කාර්මික ආරවුල් පනතේ 31 B වගන්තියේ අනුව සීමිත ආරවුල් කිහිපයක් සම්බන්ධයෙන් පමණක්, තනි ජෙවකයෙකුට හෝ ඔහු සාමාජිකත්වය දරණ ව්‍යතිතිය සම්තියකට කමිකරු විනිශ්චය සහාවක් වෙත පැමිණිලි කළ හැක. ඉහත කි අවස්ථාවන් නම්,

- සේවායෝජක විසින් සේවකයාගේ සේවය අවසන් කර ඇති විටකදී,
- සේවායෝජක විසින් සේවකයාට ගෙවිය යුතු නම් යම පාරිනොෂික මුදලක් ගෙවා නොමැති බවට කියා සිටන විටකදීය.

ජෙවකයාගේ ඉල්ලීම සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන විටකදී, එසේ සේවය අවසන් කිරීම අසාධාරණ හා අපුක්ති සහගත බව විනිශ්චය සහාව තීරණය කරනු ලබන විටකදී, පහත සඳහන් සහන විනිශ්චය සහාවෙන් ලබා ගත හැක.

1. නිග වැටුප සහිතව හෝ රහිතව නැවත සේවයේ පිහිටුවීමට නියෝග කළ හැක.
2. අදාළ කරුණු අනුව නැවත සේවයේ පිහිටුවීම තුළුදුසු යැයි පෙනීයන විටකදී, නැවත සේවය වෙනුවට සේවකයාට යම් වන්දී මුදලක් ගෙවන ලෙස සේවා යෝජකට නියෝග කළ හැක.

සේවකයෙකුගේ විෂමාවාරයන්

සේවකයෙකු විසින් සිදුකරනු ලබන විනය විරෝධී ක්‍රියාවන් මෙලෙස හැඳින්වේ.

.....

.....

.....

.....

.....

විෂමාවාරයකට වරදකරු වන සේවකයින්ට ලබාදිය හැකි දූඩුවම්

.....

.....

.....

.....

.....

සේවකයෙකු විසින් කරනු ලබන විෂමාවාරයකට දෙනු ලබන දූඩුවම ලෙස සේවයෙන් ඉවත් කිරීමට සේවා යෝජකට හිමිකම ඇත. නමුත් සේවකයා කර ඇති විෂමාවාරය මෙසේ සේවයෙන් ඉවත් කිරීමට තරම් බරපතල වූ විෂමාවාරයක් විය යුතුය. එසේ නොවුනහොත් සේවය අවසන් කිරීම අසාධාරණ හා අයුක්ති සහගත යැයි කිව හැක. මෙවැනි අවස්ථාවක දී කමිකරු විනිශ්චය සහාවට ඉහත කි සහන සේවකයාට ලබාදිය හැක.

අනුමත සේවා සමාජීය යනු,

.....

.....

.....

.....

.....


කාර්මික අධිකරණ

කාර්මික අධිකරණයක් වෙත ආරවුල් යොමු කළ හැක. එනම් පුද්ගලයා වන්නේ කමිකරු ඇමති වරප්‍රසාදය තනි සේවකයෙකුට හෝ කමිකරු කොමිසාරිස්ට කෙලින්ම කාර්මික අධිකරණය වෙත ආරවුල යොමු කළ නොහැක.

ශ්‍රී ලංකාවේ ජනාධිපති විසින් පත්කළ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකින් කමිකරු ඇමතිවරයා විසින් අවශ්‍යතාවය මත එක් පුද්ගලයෙක් හෝ කීපදෙනෙක් තෝරා ගනිමින් කාර්මික අධිකරණ පිහිටුවයි.

සාමූහික ගිවිසුම්

සාමූහික ගිවිසුමක් යනු,



මෙම අනුව දිනට පවතින කාර්මික ආරවුල් විසඳා ගැනීම සඳහා සහ අනාගතයේදී ඇති විය හැකි ආරවුල් විසඳා ගැනීම සඳහාත් සාමූහික ගිවිසුම් යොදාගත හැක.

කාර්මික ආරවුල් පනත අභාෂ වන්නේ කාවද?

මෙම පනතේ විධිවිධාන රජයේ සේවකයින්ට ආදාළ නොවේ. කෙසේ නමුත් පෙළද්‍රලික අංශයේ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සමුපකාර සේවකයින් නීතිමය වශයෙන් රජයේ සේවකයින් ලෙස නොසැලකෙන බැවින් ඔවුන්ට මෙම පනතේ ආරක්ෂාව ලැබේ.

සේවක අර්ථසාධක අරමුදල් පනත (1958)

මෙම පනත අනුව සේවකයාගේ මුළු ඉපැයිම වලින් අඩුම තරමේ 12% ප්‍රමාණය සේවායෝජක විසින් ද, 8% ක ප්‍රමාණය සේවකයා විසින් ද, අර්ථසාධක අරමුදල් ගිණුමට බැර කළ යුතුයි.

සේවකයාගේ මුළු ඉපැයිම යන්නට පනත දී ඇතුළත් වේ.

- * මූලික වැටුප
- * ජ්වන වියදම දීමනාව
- * නිවුම් දීමනා
- * සේවායෝජක විසින් සපයා ඇති ආහාරවල මුදල් වටිනාකම
- * අනුමත කළ වෙනත් පාරිග්‍රමික දීමනා

පනත සඳහන් අවස්ථා වලදී අර්ථසාධක අරමුදලින් මුදල් ලබාගත හැක.

1. පුරුෂයකු නම් වයස අවුරුදු 55 පිරුණු පසුව.
2. ස්ත්‍රීයක නම් වයස අවුරුදු 50 දී.
3. සේවකයකු අකල් මරණයකට ගොදුරු වුවහොත් එම සේවකයා විසින් නම් කරනු ලැබේ තැනැත්තාට.
4. කිසිවකු නම් කර තැන්නම් මියගිය අයගේ උරුමකරුවන්ට ලබාගත හැක.

සේවක භාරකාර අරමුදල් පනත

මෙමගින් විශ්‍රාම වැටුප් අරමුදලකට හිමිකම් කියන රජයේ සහ පාලාත් පාලන ආයතන සේවකයින් හැර අනෙකුත් සියලුම සේවකයින් ආවරණය වේ.

මෙම පනත අනුව සේවක මුළු ඉපයෝගීමෙන් 3% ප්‍රමාණය සේවා යෝජක භාරකාර අරමුදලට බැර කළ යුතුය. මුළු ඉපයෝගීම යන්නට ඉහත සඳහන් කළ දැම ඇතුළත් වේ.

ඉහත සඳහන් කළ අරමුදාලික අරමුදලින් මුදල් ලබා ගන්නා අවස්ථාවන්ට අමතරව සේවකයෙකු තම සේවය අවසන් කර වෙන් සේවා යෝජකයෙකු වෙත යන අවස්ථාවේදී ද භාරකාර අරමුදලින් මුදල් ලබාගත හැක. එසේම හඳුසි අනතුරක් හෝ අසනීපයක් වැනි තනත්වයක් මත තවදුරටත් සේවය කළ නොහැකි විටද ප්‍රතිලාභ ලද හැකිය.

නමුත් භාරකාර අරමුදලින් වරක් මුදල් ලබා ගත් පසුව නැවත මුදල් ලබාගත හැක්කේ වසර 5 කට පසුව පමණි.

1954 අංක 19 දරණ සාජ්පු භා කාර්යාල සේවක පනත

මෙම පනත අනුව සාජ්පු යන්නට හෝවල, ආපන ගාලා, කොන්ච කපන ස්ථාන, ජායාරූප ගාලා, ලොන්ඩර්, සිල්ලර භා තොග වෙළඳසැල් යනාදිය ඇතුළත් වේ.

කාර්යාල යන්නට බැංකු, රස්සන සමාගම, හවුල් ව්‍යාපාර, ප්‍රවාරණ නියෝජිත ආයතන, ගණකාධිකාරීවරයෙකුගේ වෘත්තිය කටයුතු කරන ස්ථාන, කර්මාන්තගාලාවක හෝ වත්තක ඇති කාර්යාල හෝ ලිපිකරු අංශ යනාදිය ඇතුළත් වේ.

මෙම පනත යටතේ පහත වරප්‍රසාද සේවකයින්ට ලැබේ.

- මෙම පනත අනුව සේවායෝජක විසින් මනා වාතාගුයකින් යුතුව සේවා ස්ථානය පවත්වා ගෙන යාම, සේවකයින්ට ඉද ගැනීමේ පහසුකම, කැම ගැනීමේ පහසුකම්, වැසිකිලි / කැසිකිලි පහසුකම් ආදිය සේවකයින්ට ලබාදිය යුතුය.
- මෙම පනත අනුව පහත සඳහන් නිවාඩු සඳහා සේවකයින්ට හිමිකම ඇත.
 - සති අන්ත නිවාඩු දින $1\frac{1}{2}$ යි.
 - වාර්ෂික නිවාඩු දින 14 යි. (සේවයට බැඳුන පළමු වසරදී මෙය හිමි නොවේ)
 - අනියම් නිවාඩු දින 7 යි (සේවයට බැඳුන පළමු වසර මාස 2 ට 1 බැගින් අනියම් නිවාඩු ලැබේ)
 - වෙළඳ නිවාඩු දින 9 යි.
 - පොහොය නිවාඩු දින 12 යි.
 - මාතා නිවාඩු
 - පළමු භා දෙවන සංඛ්‍යා දරු උපත් වෙනුවෙන් වැඩ කරන දින 84 ක් පස් සහිත නිවාඩු
 - වෙනත් සංඛ්‍යා දරු උපත් වෙනුවෙන් වැඩ කරන දින 42 ක පස් සහිත නිවාඩු
- මෙම පනත අනුව සේවකයෙකු වැඩිකළ යුතු සේවා කාලය පහත පරිදි වේ.
 - දිවා විවේකය සඳහා පැය 1 ක කාලයක් අත හැර දිනකට පැය 8 ක් වැඩ කළ යුතුය.
 - සතියකට පැය 45 ක් වැඩ කළ යුතුය.
 - ර්ට වඩා සේවය ලබාගන්නේ නම් ඒවා අතිකාල ලෙස සැලකිය යුතුය.
 - කෙසේ නමුත් සතියකට ලබාගත හැකි උපරිම අතිකාල පැය ගණන 12 ක්. එහෙත් සේවකයා කැමැති නම් මෙම කාලය වැඩි කර ගත හැක.

මාත්‍ර ප්‍රතිලාභ ආයුරු පනත

ඉහත සඳහන් කළ සාංස්කීර්ණ හා කාර්යාල පනත අදාළ නොවන සියලුම සේවකාවන්ට මෙම පනත අදාළ වේ. ඒ අනුව හිමිවන මාතා නිවාඩු පහත පරිදි වේ.

- පළමු හා දෙවන සංඛ්‍යා දරු උපත් වෙනුවෙන් සති 12 ක පැඩි සහිත නිවාඩු (දින 84) - මෙම සති 12 කාලයට නිවාඩු දින ද ඇතුළත් වේ.
- වෙනත් සංඛ්‍යා දරු උපත් වෙනුවෙන් සති 6 ක පැඩි සහිත නිවාඩු (දින 42) - මෙම සති 6 කාලයට නිවාඩු දින ද ඇතුළත් වේ.

සේවක වන්දි ආයුරු පනත

සේවයේ නියුත්ක්ව සිටියදී හඳුනීම් අනතුරු හේතුවෙන් තුවාල සිදුවන හෝ මියයන සේවකයින්ට වන්දි ගෙවීමටත්, වෘත්තීය රෝග සඳහා වන්දි ගෙවීමටත් මෙම ආයුරු පනත සම්මත කර ඇත.

පහත සඳහන් සේවකයින් මෙම ආයුරු පනතින් ආවරණය නොවේ.

- පොලිස් නිලධාරීන්
- සන්නද්ධ හමුදා සාමාජිකයින්

ඉහත කාණ්ඩයට නොවුමුන රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම සේවකයින් (ස්පීර්, අනියම් කොන්ත්‍රාත් ආදී සියලුම සේවකයින්) මෙම පනතින් ආවරණය වේ.

කෙසේ නමුත් පහත සඳහන් කරනු ලබන අවස්ථා වලදී වන්දි ඉල්ලා සිටීමට සේවකයාට ඇති අයිතිය අහිමි වේ.

- දින 3 කින් සූවකළ හැකි සුළු අනතුරු වලදී
- සේවකයාට මරණය ගෙන නොමෙන හිඳිස් අනතුරකදී
 - මෙම අනතුර සිදුවන විටදී සේවකයා බිමත්ව සිටීම
 - සේවායෝජක විසින් දී ඇති උපදෙස් පිළිපැද නොතිබීම
 - සේවායෝජක විසින් දී ඇති ආරක්ෂා උපකරණ හාවතා කර නොතිබීම

පාරිනෝෂික ගෙවීම් පනත (1983 අංක 12)

යම් රැකියා ස්ථානයක අඩුම තරමේ සේවකයින් 15 ක් වත් සිටී නම් හා සේවයෙන් ඉවත්ව යන සේවකයා අඩුම තරමින් වසර 5 ක් වත් එම සේවායෝජක යටතේ සේවය කර ඇත්තම පාරිනෝෂික සඳහා හිමිකම් ලබයි.

ඒ අනුව සේවකයා විසින් අවසානයට ලැබූ වෙනත් සාමාන්‍ය සේවායෝජක වෙත සම්පූර්ණ කළ වසර ගණනින් ගුණ කර ලැබෙන අගය පාරිනෝෂිතයක් ලෙස ලබාගත හැක.

පහත සඳහන් සේවකයින්ට මෙම පනත අදාළ නොවේ.

- ගෘහ සේවකයින්
- පුද්ගලික රියදුරන්
- සමුපකාර අංශයේ සේවකයින්
- රජයේ සේවකයින්
- සේවකයින් 15 දෙනෙකුට වඩා අඩු සේවා ස්ථානයක සේවකයින්
- සේවායෝජක වෙත වසර 5 ක් වත් සේවා නොකළ සේවකයින්

කෙසේ නමුත් පහත අවස්ථා වලදී සේවායෝජකට තමා විසින් ගෙවිය යුතු පාරිතොත්තිත තහනම් කළ හැක.

1. සේවකයා වංචාවක් කිරීම
2. සේවායෝජකගේ මුදල් සාවදා ලෙස පරිහරණය
3. සේවායෝජකගේ දේපල වලට හිතාමතාම හානි කිරීම

යනාදී හේතුන් මත සේවකයාගේ දුඩුවම ලෙස සේවයෙන් ඉවත් කරයි නම් එවැනි විටකදී එම සේවකයාගේ ක්‍රියා කළාපය හේතුවෙන් සේවායෝජකට සිදු වූ අලාභය පාරිතොත්තිත මුදලින් අඩු කර ගත හැක.

පාරිතොත්තිත මුදල නොගෙවීම නිසා හෝ අසාධාරණ ලෙස අඩු කිරීම නිසා අගතියට පත් තෙවන සේවකයෙකුට කමිකරු විනිශ්චය සහාව වෙත පැමිණිලි කළ හැක. (31 B වගන්තිය යටතේ)

ඒ අනුව පාරිතොත්තිත මුදල කොපමණද යන්න, එය හරිහැටි ගණනය කර ඇත් ද යන්න තීරණය කිරීම කමිකරු විනිශ්චය සහාවට බලය ඇත.

සේවා නිශ්චතියන්ගේ කේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පතන (1971)

සේවකයෙකු විසින් සිදුකරනු ලබන විෂමාවාරයකට දෙනු ලබන දුඩුවම ලෙස සේවය ඉවත් කිරීමට සේවායෝජකට හැකියාව ඇත. මෙය විනයානුකූල හේතුවක් මත සේවය අවසන් කිරීමක් ලෙස භදුන්වයි. නමුත් විනයානුකූල නොවන හේතුවක් මත (ලදා: සේවක අතිරික්තය, ව්‍යාපාරය වසා දුම්ම, වෙළඳපල අනිම් විම) යම් සේවකයෙකුගේ සේවය අවසන් කරයි නම් එසේ කිරීමට පෙර සේවායෝජක ඒ සඳහා,

- i. එම සේවකයාගේ පුරුව ලිඛිත කැමැත්ත හෝ
- ii. කමිකරු කොමසාරිස්ගේ පුරුව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය.

පහත සඳහන් සේවකයන්ට මෙම පනත අදාළ නොවේ.

- i. සේවකයින් 15 ට වඩා අඩු සේවා ස්ථානයක සේවකයින්
- ii. දින 180 ට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින්
- iii. රජය, රාජ්‍ය සංස්ථා, සමුපකාර, පළාත් පාලන ආයතන වල සේවකයින්

1935 අංක 14 දුරණ වෘත්තීය කමිති ආයුරා පතන

මෙම ආයුරනත යටතේ වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම හා ඒවා පාලනය කිරීම සිදුවේ. මෙම ආයුරා පතන අනුව වෘත්තීය සමිතියක් යනු,

පහත සඳහන් කරන පරමාර්ථ අතරින් එක් පරමාර්ථයක් හෝ ඇතිව ඇති කර ගත් සේවකයින්ගේ හෝ සේවායෝජකයින්ගේ සමිතියක් නැතහොත් ඒකාබද්ධ වීමකි.

1. සේවකයින් හා සේවා යෝජකයන් අතර හෝ සේවකයින් හා සේවකයින් අතර හෝ සේවා යෝජකයින් හා සේවා යෝජකයින් අතර සබඳතා විධිමත් කිරීම.
2. යම් වෘත්තීයක හෝ ව්‍යාපාරයක ක්‍රියා කළාපය කෙරෙහි සීමාකාරී කොන්දේසි පැනවීම.
3. වෘත්තීය ආරවුල් වලදී සේවකයින් හෝ සේවා යෝජකයින් නියෝජනය කිරීම.
4. ඔහුම වෘත්තීයක හෝ කරමාන්තයක වැඩ වර්ශන හෝ පිටතලැම් ඇති කිරීම හෝ වැඩ වර්ශනයක් හෝ පිටතලැමක් පවත්වන අවස්ථාවේදී සාමාජිකයින්ට වැටුප් හෝ අනෙකත් ප්‍රතිලාභ සැපයීම.

වෘත්තීය ක්‍රියා මාර්ග

1. වැඩි වර්ණනය

වෘත්තීය අයිතියක් දිනා ගැනීමේ අරමුණින්, සාමූහිකව ගත් තීරණයක් මත, සේවකයන් විසින් වැඩි වැට්ටීම නැතහෙත් වැඩි නැවැත්වීමක් සිදුකර තිබීම මෙලෙස හැඳින්වේ.

2. වැඩි ප්‍රතිකේෂ්ප කිරීම (Lock out)

සේවා නියම, සේවා කොන්දේසි පිළිගන්නා ලෙස සේවකයින්ට බල කරමින් සේවායෝජක විසින් සේවකයින්ට සේවය ලබාදීම ප්‍රතිකේෂ්ප කිරීම හෝ සේවා ස්ථානය වසා දුම්ම මෙලෙස හැඳින්වේ.

3. අකුරට වැඩි කිරීම

මෙහිදි සේවකයින් විසින් සේවා යෝජකගේ නිත්‍යානුකුල නියෝග පමණක් ක්‍රියාත්මක කරමින් නිෂ්පාදනය අඩා කිරීමට කටයුතු කරයි.

4. සේමින් වැඩි කිරීම

නිෂ්පාදනය අඩා කිරීමේ අරමුණින් සේවකයන් විසින් හිතාමතාම සේමින් වැඩි කිරීම මෙලෙස හැඳින්වේ. මෙය සේවා ගිවිසුම් කඩ කිරීමකි.

5. පිකටින්

අදාළ ආයතනය ඉදිරියට හෝ වෙනත් පොදු ස්ථානයක දැන්වීම් පුවරු යනාදිය පුද්ගලනය කරමින් සේවකයින් විසින් තම විරෝධය පැම මෙලෙස හැඳින්වේ.

පඩ් පාලක සහා ආදාළ පනත

මෙම ආදාළ පනත අනුව කමිකරු ඇමති විසින් රජයේ ගැසට් පත්‍රයේ පල කරන නියෝගයක් මගින් යම් කර්මාන්තයකට හෝ ව්‍යාපාරයකට අදාළව පඩ් පාලන සහා පිහිටුවිය හැක. උදා: රස කැවිලි නිෂ්පාදනය, කොහු කර්මාන්තය, පුද්ගලික ආරක්ෂක සේවා, සෑපයන ආයතන වල සේවකයින් සම්බන්ධව පඩ් පාලක සහා පිහිටුවා ඇත.

පඩ් පාලක සහාව විසින් එම කර්මාන්තයේ හෝ ව්‍යාපාරයේ සේවයේ නියුතු සේවකයින්ගේ අවම වැටුප, අවම නිවාඩු, වැඩි කළ යුතු කාලය යනාදිය නියත කරනු ලබයි.

සේවකයා හා සේවායින කොන්ත්‍රාකරු අතර ඇති වෙනස (Employee and Independent Contractor)

බැලු බැල්ලමටම සේවකයින්ට බෙහෙවින් සමාන තවත් පිරිසක් හඳුනා ගත හැක. ඒ සේවායින කොන්ත්‍රාකරුවන්ය. මොවුන් දෙවරුගය අතර වෙනස්කම් රාජියක් දැකිය හැක.

සේවකයා	සේවායින කොන්ත්‍රාකරු
1. සේවායෝජකගේ ආම්පන්ත හාවිතා කරයි	1. තමාගේම ආම්පන්ත හාවිතා කරයි
2. කාර්ය ඉටු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දිය හැක	2. එවැනි උපදෙස් දීමක් සිදුකළ නොහැක
3. සේවක භාරකාර අරමුදල, අර්ථ සාධක අරමුදල සඳහා අඩු කිරීම කරයි	3. එවැනි අඩු කිරීම කරන්නේ නැත
4. සේවකයෙක් තම සේවා කෙශ්තයේ සිදුකරන නොසැලැකිලිමත් ත්‍රියා සම්බන්ධයෙන් සේවායෝජක වගකීමට බැඳේ. (මෙය ප්‍රතිපුරුෂ වගකීම නම් වේ.)	4. නොසැලැකිලිමත් ත්‍රියා සම්බන්ධ වගකීමට බැඳෙන්නේ සේවායින කොන්ත්‍රාකරුය
5. කමිකරු නිතිය අදාළ වේ.	5. ගිවිසුම් නිතිය අදාළ වේ.
6. සේවකයින් ව්‍යාපාරයේ කොටසක් වේ.	6. ව්‍යාපාරයේ කොටසක් නොවේ.